

නුවරඑශ්‍ය දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ ප්‍රාමිය සංවර්ධන වැඩ පිළිවෙල වාර්ෂික යැලපුම් පදනමක් මත නොරුන්ත රජයේ මූල්‍ය ආධාර ඇතිව 1980 දී ක්‍රියාත්මක කරන ලදී. 1982 වර්ෂය අවසාන වනවිට රුපියල් දෑ ලක්ෂ 43.9 ක් මෙම ව්‍යාපාතිය වෙනුවෙන් වැය කර තිබුණි. මෙහි මූලික වියදම් වූයේ සත්ව පානාය සංවර්ධනය කිරීම, වාර්මාරුග ව්‍යාපාර පුනරුත්ථාපනය කිරීම සහ නැවත, වන ව්‍යාපාත්‍ර සඳහා පැල ත්වරණ් සකස් කිරීමන්ය.

මාතලේ සහ පුන්තලම් ඒකාබද්ධ ප්‍රාමිය සංවර්ධන වැඩ පිළිවෙල පස් අවුරුදු ව්‍යාපාති කාලපරිච්ඡේදයක් සඳහා ලෝක බැංකුවේ මූල්‍ය ආධාර ඇතිව 1981 දී ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපාති දෙක සඳහා ඇස්තමෙන්තු කරන ලද මූල්‍ය පිළිවැය පිළිවෙලින් රුපියල් දෑ ලක්ෂ 337.6 ක් සහ රුපියල් දෑ ලක්ෂ 397.7 ක් විය. 1982 වර්ෂය තුළදී ව්‍යාපාති දෙක වෙනුවෙන් ශිය වියදම් පිළිවෙලින් රුපියල් දෑ ලක්ෂ 37.7 ක් හා රුපියල් දෑ ලක්ෂ 58.4 ක්. දිස්ත්‍රික්කය තුළ සුළු අපනයන හෝග සංවර්ධනය කිරීම මාතලේ ව්‍යාපාතිය මගින් අවධාරණය කරනු ලැබේය. පුන්තලම් දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතා ගත් එක් ව්‍යාපාතියක් වූයේ පොල් වගා සංවර්ධනයයි. මෙ යටතේ ව්‍යාපාති කාලපරිච්ඡේදය තුළ වගා පුනරුත්ථාපනය, යටි වගාව, නැවත වගාව, සහ පොල් වගා ඉඩම්වල අන්තර හෝග වගාව සඳහා රුපියල් දෑ ලක්ෂ 19.5 ක් වැය කිරීමට අපේක්ෂා කරනු ලැබේ. දිස්ත්‍රික්ක දෙකකීම කෘෂිකාර්මික ශාය සංසුද්ධිය මගින් රාජ්‍ය අංශයේ බැංකුවල යෙය දීමේ පරිමාව පුළුල් කිරීම හා කළට වෙළාවට යෙය ආපසු අයකර ගැනීම වැඩ දියුණු කිරීම පිළිබඳවද සැලකිය යුතු අවධානයක් යොමුකර ඇත.

ඉතා මැත් කාලීන ඒකාබද්ධ ප්‍රාමිය සංවර්ධන වැඩ පිළිවෙල, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ සහ ස්වේච්ඡන් ජාත්‍යන්තර සංගමයේ ආධාර ඇතිව 1982 මුළු මායයේදී බුදුලේ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන ලදී. වාර්ෂික යැලපුම් පදනමක් මත ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපාතිය සඳහා ඇස්තමෙන්තු කරන ලද මූල්‍ය වියදම් රුපියල් දෑ ලක්ෂ 369.5 ක්. මෙයින් සියයට 70 කට අභ්‍යන්ත ප්‍රමාණයක් විදේශීය මූල්‍ය ආධාර මගින් ලැබෙනු ඇත. දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක සියලුම ශායෙන් ගෙවීමෙන් වැඩ ව්‍යාපාතිය කිරීම සඳහා මෙම ව්‍යාපාතිය මගින් ඉහළ ප්‍රමුඛතාවයක් දෙනු ලැබේ ඇත.

### සේවා නිපුක්තිය

1982 වර්ෂයේදී රජයේ දෙපාර්තමේන්තුවල, අරධ රාජ්‍ය ආයතනවල (රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල) සහ සාම්බානය වූ පොදුගලික අංශයේ (සේවක අරථසාධක අරමුදලට දෙය වන පොදුගලික ව්‍යවසායන්) සේවා නිපුක්තිය 34,000 කින් හෙවත් සියයට 2.1 කින් වැඩ විය. සේවා නිපුක්තියේ එක් වැඩිවිමට පාම්පරික කෘෂිකාර්මි, පතල් හා කැණීම, ස්වස්ථාවා හා තැනීම කෙපුතු වැනි සංවිධානය නොවූ ඇතුළත් නොවේ.

රාජ්‍ය අංශයේ සේවා නිපුක්තිය, 1981 වර්ෂයේදී දක්නා ලද 5,389 හෙවත් සියයට 1.1 වැඩිවිම භා සයඳා බලන කළ, මේ වර්ෂයේදී 4,337 කින් හෙවත් සියයට 1 කින් පමණක් වැඩි වී ඇති බැවි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ගෞවන් නිපුක්ති සිම්ක්ස්හෙයන් පෙනී යයි. අරධ රාජ්‍ය අංශයේ, රැකියා සඳහා අල්නොන් අවස්ථා සැලකීම 1981 දී 9,077 ක් වූ අතර, මේ වර්ෂයේදී එය 4,035 ක් විය. මෙය 1981 දී වූ සියයට 1.2 ක වැඩිවිම හා සයඳන විට සියයට 0.52 ක පුළු වැඩිවිමක් පමණි.

සංවිධානය වූ පොදුගලික අංශයේ සේවා නිපුක්තිය 1981 දී 26,156 කින් වැඩි වූ අතර, මේ වර්ෂයේදී එය වැඩිවියේ 25,625 කිනි. (සේවක අරථසාධක අරමුදලේ තාවකාලික දත්තයන්ට ඇතුළතේ) මහ කොළඹ අර්ථීක කොමිසම යටතේ ඇති ව්‍යවසායවල සේවා නිපුක්තිය 1982 වර්ෂයේදී 5,005 කින් වැඩිවිමෙන්, එක් සංවිධානවල මූල්‍ය සේවා නිපුක්තිය 24,926 ක් විය. රාජ්‍ය සහ අරධ රාජ්‍ය අංශය හා සංස්ථානය කර බලන විට සංවිධානය වූ පොදුගලික අංශයේ සේවා නිපුක්තිය සැලකිය යුතු අන්දමින් වැඩි වී ඇති බව පෙනී යයි. රාජ්‍ය අංශයේ වියදම් අයවුමෙන් සම්මත වූ ප්‍රමාණයට සීමා කිරීමටත්, අරධ රාජ්‍ය අංශයේ යෙය ව්‍යාපාතිය සීමා කිරීමටත් ගන්නා ලද නීරණ මෙක් දෙඟංශයේ සේවා නිපුක්තියෙහි වැඩිවිමක් සිදු නොවීම කෙරෙහි බලපෑ හෙතු විය හැකි ය.

1978 සිට 1982 දක්වා වූ පසුගිය වර්ෂ පහ තුළ සංචාරණය නොවූ පොදුගලික අංශයෙන් බාහිරව අමැතෙන් ඇති කරන ලද රැකියා මුළුගණන 3,52,654 ක් වූ බව ලැබේ ඇත්ත අනුව පෙනී යයි.

### මිල

1982 වර්ෂය තුළ සංචාරණයෙහි ලක්ෂණයක් වූ මයේ මිල වැඩිවිමේ වෙශයෙහි යැලකිය යුතු පසුබුමක් ඇතිවිමයි. පෙර වර්ෂවලට වඩා 1982 වර්ෂයෙහි මිල වැඩිවිමේ සාහෙන දුරට අඩු වූ බව ජන උග්‍රෙන් හා සංචාරණයෙහි දෝපාරතමෙන්තුව මගින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයෙන්ගේ මිල දරුණකය හා මහ බැංකුව මගින් ගණනය කරනු ලබන නොග අලංකි මිල දරුණකය යන දෙකින් ම පෙන්වා දහන ලදී. පෙර වර්ෂයේ සියයට 18 ක වැඩිවිම හා සයදානා විට කොළඹ පාරිභෝගිකයෙන්ගේ මිල දරුණකය වැඩිවුමයේ සියයට 10.8 කින් පමණි. ඇත්ත වශයෙන්ම දරුණක අංක පදනමක් මත සලකා බැලීමේදී 1982 දයැමැබර මිල දරුණකය 1981 දයැමැබර මිල දරුණකයට වඩා වැඩි වී ඇත්තේ සියයට 5.4 කින් පමණක් විමෙන්ම, 1982 වර්ෂය තුළ පාරිභෝගික මිල වැඩිවිමේ වෙශයේ පසුබුම මොව පැහැදිලි වනු ඇත. 1981 සියයට 17 ක වැඩිවිම හා සයදා බලන විට තොග අලංකි මිල දරුණකය වැඩිවි ඇත්තේ සියයට 5.5 කින් පමණි. මැත වර්ෂවල දක්නට ලැබුන අවම මට්ටමේ මිල වැඩිවිමේ මොව, බව පහත දක්වෙන අංක 1.30 සංචාරණය සටහනින් පෙනී යනු ඇත.

1 . 30 සංචාරණය සටහන  
වාර්ෂික මිල වැඩිවිමේ ප්‍රතිශත

වර්ෂය	කොළඹ පාරිභෝගිකයෙන්ගේ මිල දරුණකය	තොග අලංකි මිල දරුණකය
1978	12.0	16.0
1979	11.0	9.0
1980	26.0	34.0
1981	18.0	17.0
1982	10.8	5.5

ප්‍රධාන ආහාර හාණ්ඩි වන සහල් සහ සිනි මිල ඇඩ්විමන් තිරිහු පිටි සඳහා සේවාවර මිලක් පැවතීමන් මිල වැඩිවිමේ වෙශයේ මෙම පසුබුමට හේතුවි ඇත. 1981 වසරේදී භූග්‍රාදීයන් සීමාකාර මුල්‍ය ප්‍රතිඵලන් තුවුරටත් පැවත්වාගෙන යාමන් ආනයනය කරන ලද හාණ්ඩි වල පුළුල මිල වැඩි විමන් මෙම මධ්‍යස්ථා මිල වැඩිවිම්වලට බලපෑමක් ඇති කරන ලදී.

ප්‍රධාන ආහාර හාණ්ඩි වල මිල සේවාවරත්වයට සේතු වූ සාධක කිහිපයක් වෙයි. මෙම වසරේ මුල්‍ය හාගයේදී වී නිෂ්පාදනයේ උග්‍රාන්තාවයක් ඇති වුවද සාපේක්ෂ වශයෙන් සේවාවර මිලට ආනයනින් සහල් පැහැදුවෙන් බොගත හැකි වුයෙන් සහල් මිල යැලකිය යුතු අන්දමීන් ඉහළ යාම එමගින් වැළැක්විනා. ජාත්‍යන්තර සිනි මිල පහත බැංසිම හා ආහාර කොමසාරිස් විසින් අතිරික්න සිනි තොග අඩු මිලකට වෙළඳ පාලට නිකුත් කිරීම ද හේතුවෙන් සිනි මිල ද පහත වැටුනි. තිරිහු ඇටවල ආනයනින් මිල සාපේක්ෂ වශයෙන් සේවාවරව පැවතුන අතර මේ හේතුවෙන් වසරේ පුරම මාස දහය තුළ මිල වැඩිකිරීමකින් තොට තිරිහු පිටි වෙළැඳපාලට නිකුත් කිරීමට හැකි විය. ඇත්තවශයෙන්ම 1982 ඔක්තෝබර මාසයේදී තිරිහු පිටි කිලෝ ගුමයක මිල රු. 6.65 සිට රු. 5.95 දක්වා පහත ගෙවන ලදී. තවද බණිත තෙල් සම්බන්ධයෙන් පැවතුන සේවාවර මිල ද මෙහිදී බලපෑමක් ඇති කරන ලදී. තෙවන වියදමට කෙළින්ම බලපාන තුම්බනල් මිල ද ගෝජිය හාණ්ඩි ප්‍රවාහන වියදම්වලට බලපාන ඩිස්ල් සහ පෙටරල් මිල ද 1982 වසරේදී නොවෙනුයේ වී පැවතිනා.